

සීමාසහිත කුඹුල්ගමුව මිනි හයිඩ්‍රෝ (පුද්ගලික) සමාගම -2019

1.1 තත්වගණනය කල මතය

සීමාසහිත කුඹුල්ගමුව මිනි හයිඩ්‍රෝ (පුද්ගලික) සමාගමේ (“සමාගම”) හි 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීරණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සමාගමේ 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරන ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්වගණනය කල මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිත යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ෂවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරන ප්‍රමිතවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිනිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන වංචා හා වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබා දීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදුකිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන

තහවුරු කිරීමක් නොවනු ඇත.වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බව අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නා වූ අවදානම් මහභරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබා ගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන අතර දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මහභරීම හෝ අභ්‍යන්තර පාලනයන් මහභරීම වංචාවක් ඇතිවීමට හේතු වේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිනිස සමාගමේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළයුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත සමාගමේ අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැක.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පටිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පටිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව,
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියාකර ඇති බව,

- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව සමාගම කටයුතු කර ඇති බව, සහ
- සමාගමේ සම්පත් සකසුරුහම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාල සීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර ඇති බව.

1.5 මූල්‍ය ප්‍රකාශන

1.5.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූල නොවීම

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) කුඩා ජල විදුලි බලාගාරය ඉදිකිරීම, අයිති කර ගැනීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා සමාගම විසින් 2015 පෙබරවාරි 15 සිට වසර 20 ක කාලයක් සඳහා ඉඩම රු.3,858,005 ක වාර්ෂික ගාස්තුවකට කල්බදු දීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ ගිවිසුමකට එළඹ තිබුණි. කෙසේ වෙතත්, කල්බදු පිළිබඳ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (SLFRS 16) යටතේ කල්බදු වත්කමක් සහ කල්බදු වගකීමක් ලෙස ඉඩම භාවිතා කිරීමේ අයිතියේ වටිනාකම හඳුනාගෙන නොතිබුණි.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	ගිණුම්කරණ ප්‍රමිතවල විධිවිධානවලට අනුකූල විය යුතුය.
(ආ) සම්බන්ධිත පාර්ශවයන්ගේ හෙළිදරව් කිරීම් පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (LKAS 24) අනුව, සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල සම්බන්ධිත පාර්ශවයන් පිළිබඳව සවිස්තරාත්මක හෙළිදරව් කිරීම් කර නොතිබුණි.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	ගිණුම්කරණ ප්‍රමිතවල විධිවිධානවලට අනුකූල විය යුතුය.

1.6 බදු රෙගුලාසි වලට අනුකූල නොවීම

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2009 අංක 09 දරණ ජාතිය ගොඩනැගීමේ බදු පනතේ 08 වන වගන්තියට අනුව (නිසි පරිදි සංශෝධනය කරන ලද), එක් එක් කාර්තුවෙන් පසු මාසයේ අවසාන දිනට හෝ ඊට පෙර එන්බීටී බදු වාර්තා ඉදිරිපත් කළ යුතුය. කෙසේ වෙතත්, එන්බීටී බදු වාර්තා මාස 02 සිට 09 දක්වා ප්‍රමාදයකින් ඉදිරිපත් කර තිබුණි.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	2009 අංක 09 දරණ ජාතිය ගොඩනැගීමේ බදු පනතට අනුකූල විය යුතුය (නිසි පරිදි සංශෝධනය කරන ලද)

1.7 මුදල් කළමනාකරණය

විගණන නිරීක්ෂණ	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
මුදල් හා මුදල් සමාන දෑ හි සංයුතිය මූල්‍ය වෙන වෙනම පෙන්වා නොතිබුණි.	මුදල් හා මුදල් සමාන දෑ හි ප්‍රකාශනවල ලබා දී නොමැත.	සටහන්වල අනාවරණය කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.13,861,453 ක බදු පෙර ශුද්ධ ලාභයක් වූ අතර ඊට ප්‍රතිරූපිත පසුගිය වර්ෂයේ බදු පෙර ශුද්ධ අලාභය රු.5,863,611 ක් වූයෙන් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.19,725,064 ක වැඩිදියුණු වීමක් පෙන්නුම් කෙරිණි.

2.2 ප්‍රධාන ආදායම් සහ වියදම් අයිතම පිළිබඳ ප්‍රවණතා විශ්ලේෂණය

සමාලෝචිත වර්ෂයේ ප්‍රධාන ආදායම් සහ වියදම් අයිතමයන් පෙර වර්ෂයට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස වැඩි වීම හෝ අඩු වීම පහත පරිදි වේ.

ආදායම/වියදම	2019	2018	ඉහලයාම/පහලයාම	ප්‍රතිශතය %
ආදායම	106,274,755	95,130,264	11,144,491	12
විකුණුම් පිරිවැය	35,546,827	34,923,155	623,672	2
පරිපාලන වියදම්	5,718,105	8,058,258	(2,340,153)	-29
මූල්‍ය වියදම්	51,208,026	54,192,472	(2,984,446)	-6

විදුලිබල උත්පාදන ආදායම වැඩිවීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ආදායම පෙර වර්ෂයට සාපේක්ෂව රුපියල් 11,144,491 කින් වැඩි වී තිබුණි. තවද, ස්වාභාවික විපතීන් වූ හානිය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වූ වියදම් සහ ආයෝජන මණ්ඩල අනුමත කිරීමේ වියදම් අඩුවීම හේතුවෙන් පරිපාලන වියදම් රු.2,340,153 කින් අඩු වී තිබුණි. ණය සඳහා පොලී වියදම් අඩුවීම හේතුවෙන් මූල්‍ය වියදම් ද රු.2,984,446 කින් අඩු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණ	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2015 මාර්තු 06 දිනැති ආයෝජන මණ්ඩල (BOI) ගිවිසුමේ අංක 4845/06/03/2015 හි 2 (i) වගන්තියට අනුව, සමාගම විසින් ඇමරිකානු ඩොලර් 5,000 ට සමාන වන වාර්ෂික ගාස්තුවක් රුපියල් වලින් ගෙවිය යුතු අතර එය බදු විරාම කාලය අවසානය දක්වා ආයෝජන මණ්ඩලයට ගෙවිය යුතුය. නියමිත දිනට සමාගම වාර්ෂික ගාස්තුව ගෙවීමට අපොහොසත් වුවහොත්, එම	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	ගිවිසුමට අනුකූල විය යුතුය.

වර්ෂය සඳහා පවත්නා 364 භාණ්ඩාගාර බිල්පත් අනුපාතයට සමාන පොලියක් ප්‍රමාද ගාස්තුවක් ලෙස අය කෙරේ. කෙසේ වෙතත්, 2018 සහ 2019 වර්ෂයේ වාර්ෂික ගාස්තුව සහ ඒ සඳහා දඩ පොලිය 2020 නොවැම්බර් 30 වන විටත් ගෙවා නොතිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂය සඳහා සමාගම විසින් වත්කම් භෞතික සත්‍යාපනය සිදු කර නොතිබුණි. කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත. වත්කම්වල භෞතික සත්‍යාපනය සිදු කළ යුතුය.

3.2 මානව සම්පත් කළමනාකරණය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණ	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
අනුමත කරන ලද විධිමත් බඳවා ගැනීමේ පරිපාටියකින් (SOR) තොරව කාර්ය මණ්ඩලය බඳවාගෙන තිබුණි.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	බඳවා ගැනීමේ පරිපාටියක් (SOR) පිළියෙල කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

විගණන නිරීක්ෂණ	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය අනුව, මූල්‍ය වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත කාර්යසාධන කෙටුම්පත් වාර්තාව සමග අනුමත මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු අතර එමෙන්ම, එය 2007 ඔක්තෝම්බර් 02 දිනැති අංක පීඊඩී/45 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයට ද අනුකූල විය යුතුයි. කෙසේ වෙතත්, 2019 වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන 2020 ජූලි 13 වැනිදා විගණකාධිපති වෙත ඉදිරිපත් කර තිබුණි.	සමූහයේ මූල්‍ය ප්‍රකාශන ඉහත සඳහන් වාර්තාවලට පෙරාතුව ඉදිරිපත් කර තිබුණි. කෙසේවෙතත්, සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස්වීම සහ වගකිවයුතු පුද්ගලයන්ගේ අත්සන් ලබා ගැනීමේදී මතු වූ ගැටළු හේතුවෙන් මෙම ක්‍රියාවලිය ප්‍රමාද විය.	වක්‍රලේඛයේ විධිවිධානවලට අනුකූල විය යුතුයි.
(ආ) 2016 සිට වාර්ෂික වාර්තා පිළියෙල කිරීම හා පාර්ලිමේන්තුවේ සභාගත කිරීම කර නොතිබුණි.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	වක්‍රලේඛයේ විධිවිධානවලට අනුකූල විය යුතුයි.

4.2 සංයුක්ත සැලැස්ම

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2003 ජුනි 02 දිනැති රාජ්‍ය ව්‍යවසාය වක්‍රලේඛ අංක පීඊඩී/12 අනුව සමාගම විසින් සංයුක්ත සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	වක්‍රලේඛයේ විධිවිධානවලට අනුකූල විය යුතුයි.

4.3 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2003 ජුනි 02 දිනැති රාජ්‍ය ව්‍යවසාය වක්‍රලේඛ අංක පීඊඩී/12 අනුව සමාගම විසින් වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	වක්‍රලේඛයේ විධිවිධානවලට අනුකූල විය යුතුයි.

4.4 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
අභ්‍යන්තර විගණන ඒකකයක් ස්ථාපිත කර නොතිබුණ අතර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර විගණන ඒකක විසින් 2019 වර්ෂය සඳහා කිසිදු විගණනයක් සිදු කර නොතිබුණි.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	අභ්‍යන්තර විගණනය සිදු කළ යුතුය.

4.5 අයවැය පාලනය

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2019 වර්ෂය සඳහා අනුමත අයවැය ලේඛනයක් සමාගම සතු නොවීය. එබැවින්, තර්ජන කාර්යසාධනය සහ අසාමාන්‍ය විචලනයන් සමාලෝචනය කළ නොහැකි විය.	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	2003 ජුනි 02 දිනැති රාජ්‍ය ව්‍යවසාය වක්‍රලේඛ අංක පීඊඩී/12 ප්‍රකාරව, අයවැය ලේඛනය සකස් කර ඒ සඳහා අනුමතිය ලබා ගත යුතුයි.

4.6 තිරසර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
තිරසර සංවර්ධන අරමුණු පිළිබඳ එක්සත් ජාතීන්ගේ වසර 2030	කළමනාකරණයේ අදහස් දැක්වීම් ලබා දී නොමැත.	සමාගම, තිරසර සංවර්ධන අරමුණු

නායාය පත්‍රය ප්‍රකාරව, සියලුම රාජ්‍ය ආයතන තම විෂය පථය යටතට ගැනෙන අරමුණු සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා දායක විය යුතුයි. කෙසේවෙතත්, සමාගම තිරසර සංවර්ධන අරමුණු පිළිබඳව දැනුවත් වී නොතිබුණු අතර සපුරාගත යුතු ඉලක්ක, එම අරමුණු සපුරා ගැනීමේදී ඇතිවන අඩුපාඩු සහ එහි ප්‍රගතිය මැන බැලීම සඳහා වන සුදුසු දර්ශකයන් ද හඳුනා ගෙන නොතිබුණි.

පිළිබඳ එක්සත් ජාතීන්ගේ වසර 2030 නායාය පත්‍රයට අනුකූලව කටයුතු කළ යුතුයි.